



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අන්තර්මධ්‍ය විභාගය - 2011 ජූලි

(54) ගිණුම්කරණය හා පාලන පද්ධති
Accounting & Control Systems

කාලය: පැය 03 යි.

2011.07.30
පෙරවරු
[9.00 – 12.00]

අයුදුම්කරුවන්ට උපදෙස්:

- (1) මෙම පත්‍රය A, B සහ C යන කොටස් තුනකින් (03) යුක්ත වේ. පිටු ගණන: 10
- (2) පහත දැක්වෙන පරිදි, ප්‍රශ්න පහකට (05) උත්තර ලිවිය යුතු ය. ප්‍රශ්න ගණන: 06
 - A කොටසේ අංක 01 දරණ ප්‍රශ්නයට;
 - B කොටසේ ප්‍රශ්න දෙකටම (02);
 - C කොටසෙන් ඕනෑම ප්‍රශ්න දෙකකට (02).
- (3) ඉල්ලුම් කරන ලද මාධ්‍යයට අදාළව, එක් භාෂාවකින් පමණක්, ඔබ වෙත සපයනු ලබන පොත්වල උත්තර ලියන්න.
- (4) පෙරවැඩ සියල්ල ඉදිරිපත් කරන්න. ඔබ විසින් කරනු ලබන උපකල්පන කිසිවක් වේ නම්, ඒවා පැහැදිලිව සඳහන් කරන්න.
- (5) ගණක යන්ත්‍ර භාවිත කිරීමට ඉඩ දෙනු ලැබේ.
- (6) ලකුණු 100.

A - කොටස

බහුවරණ ප්‍රශ්න

මෙම කොටසේ සියලු ම ප්‍රශ්න වලට උත්තර ලියන්න.

ලකුණු 30.

01. පහත සඳහන් එක් එක් කොටසට වඩාත්ම නිවැරදි උත්තරය (1), (2), (3), (4) අතුරෙන් තෝරන්න. එසේ තෝරාගත් උත්තරයට අදාළ ඉලක්කම, ප්‍රශ්නයට යොදා ඇති ඉංග්‍රීසි අක්ෂරය සමඟ පිළිතුරු පොතේ ලියන්න.

(A) තනි පුද්ගල ව්‍යාපාරයකට අදාළ පහත සඳහන් තොරතුරු ඔබට දී ඇත.

	රු.'000
2010 දෙසැම්බර් 31 දිනට ගිණිකරුගේ ප්‍රාග්ධන සහ ජංගම ගිණුමේ බැර ශේෂ වල එකතුව	313
2010 ජනවාරි 01 දිනට ගිණිකරුගේ ප්‍රාග්ධන සහ ජංගම ගිණුමේ බැර ශේෂ වල එකතුව	265
වර්ෂය තුළ ගිණිකරු භාණ්ඩ වලින් කළ ගැනිලි (විකුණුම් මිලට)	12
වර්ෂය තුළ ගිණිකරු මුදලින් කළ ගැනිලි	15
වර්ෂය තුළ යෙදවූ අතිරේක ප්‍රාග්ධනය	5

භාණ්ඩ විකුණනු ලබන්නේ පිරිවැයට 20% ක් එකතු කර නම්, 2010 වර්ෂය සඳහා තනි පුද්ගල ව්‍යාපාරයේ ලාභය විය යුත්තේ කුමක්ද?

- (1) රු.70,000/- කි. (2) රු.68,000/- කි. (3) රු.28,000/- කි. (4) රු.26,000/- කි.

(B) ශේෂ පිරික්සුමක් පිළියෙල කිරීමෙන් සොයාගත හැක්කේ පහත සඳහන් වැරදි අතුරෙන් කුමන වරදද?

- (1) සටහන් තබා නැති ගනුදෙනුවක්.
- (2) මූලික සටහන් පොතක (primary book) දෙවරක් සටහන් කර ඇති ගනුදෙනුවක්.
- (3) ගනුදෙනුවක් සඳහා වූ බැර සටහනක් හර පැත්තේ සටහන් කර ඇති අතර එම වටිනාකමින් යුත් වෙනත් ගනුදෙනුවක හර සටහන බැර පැත්තේ සටහන් කර තැබීම.
- (4) එක්තරා ගිණුමකට හර කළ යුතු ගනුදෙනුවක් එම ගිණුමට බැර කර තිබීම.

(C) සමාගමක 2011 මාර්තු 31 දිනට උපුටා ගත් තොරතුරු පහත පරිදි වේ:

	රු.'000
බැංකු අයිරාව	520
වෙළෙඳ ලැබිය යුතු මුදල්	980
තොගය - අමුද්‍රව්‍ය	125
තොගය - නොනිම් වැඩ	75
තොගය - නිම් භාණ්ඩ	200
වෙළෙඳ ගෙවිය යුතු මුදල්	825
උපචිත වියදම්	25

ඉහත සඳහන් තොරතුරු අනුව සමාගමේ එම දින ක්ෂණික වත්කම් අනුපාතය වනුයේ:

- (1) 1.007 : 1 (2) 2.235 : 1 (3) 1.765 : 1 (4) 0.715 : 1

(D) පහත සඳහන් තොරතුරු සිල්ලර කඩයක මාස දොළහක්(12) වූ කාල පරිච්ඡේදයකට අදාළ වේ:

	රු.'000
ආරම්භක තොග	3,600
අවසාන තොග	4,800
ගැනුම්	8,400

ඉහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන සිල්ලර කඩයේ කාල සීමා සඳහා වූ දළ ලාභය රු.7,800,000/- ක් විය. කෙසේ වුවද, අවසන් තොග රු.200,000/- කින් වැඩියෙන් සඳහන් කර තිබූ අතර ආරම්භක තොග රු.400,000/- කින් අඩුවෙන් සඳහන් කර තිබුණු බව පසුව සොයා ගන්නා ලදී.

කාල සීමාව සඳහා සිල්ලර කඩයේ නිවැරදි දළ ලාභ අනුපාතය විය යුත්තේ:

- (1) 48% කි. (2) 52% කි. (3) 53.3% කි. (4) 50% කි.

(E) පහත සඳහන් තොරතුරු මාර්ගී එන්ට්‍රයිසස් ව්‍යාපාරයේ බැංකු ගනුදෙනු වලට අදාළ වේ:

	රු.
බැංකු ප්‍රකාශය අනුව අයිරා ශේෂය	39,200
මුදල් පොතේ බැංකු තිරුවේ කර ඇති වැරදි හර සටහන	1,200
තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත්	75,000
නිකුත් කළ නමුත් මෙතෙක් ගෙවීම් සඳහා ඉදිරිපත් කර නැති චෙක්පත්	225,000

ඉහත සඳහන් තොරතුරු ඇසුරෙන්, මුදල් පොතේ බැංකු තිරුව අනුව නිවැරදි ශේෂය විය යුත්තේ:

- (1) රු.189,200/- ක බැර ශේෂයකි. (2) රු.110,800/- ක හර ශේෂයකි.
 (3) රු.109,600/- ක බැර ශේෂයකි. (4) ඉහත සඳහන් කිසිවක් නොවේ.

(F) යම් ගිණුම් කාලසීමාවක ගනුදෙනු සම්බන්ධයෙන් දැරූ වියදම් එම කාලසීමාවේදී තරා (Actual) ලෙස ගොඩ හෝ නිකුත් නැතත් ඒ ගැන නොසලකා එම ගිණුම් කාලසීමාව වෙනුවෙන් ගිණුම්ගත කළ යුතු ය".

මෙසේ සැලකීමට ඉවහල්වන ගිණුම්කරණ උපකල්පනය වනුයේ:

- (1) ඓතිහාසික පිරිවැය (Historical cost).
- (2) විවක්ෂණභාවය (Prudence).
- (3) උපචිත පදනම (Accrual Basis).
- (4) ඉහත සඳහන් කිසිවක් නොවේ.

(G) පහත සඳහන් ඒවා අතුරින් සමාගමක මූල්‍ය තත්ත්වය මැනීමට සෘජු ලෙස සම්බන්ධවන කාණ්ඩය වනුයේ:

- (1) ආදායම, වියදම් සහ මුදල් ප්‍රවාහ.
- (2) වත්කම්, වගකීම් සහ ස්කන්ධය.
- (3) ආදායම්, වියදම්, ස්ථාවර වත්කම් සහ ජංගම වගකීම්.
- (4) ජංගම වත්කම් සහ ජංගම වගකීම්.

(H) පහත සඳහන් තොරතුරු, දේශීය වෙළෙඳපොළ සඳහා භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හා විකිණීමේ නිරත සමාගමක 2011 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අදාළ වේ:

	රු.'000
මූල්‍ය ප්‍රකාශ අනුව 2010 අප්‍රේල් 01 දිනට එකතු කළ අගය මත බදු (VAT) පාලන ගිණුමේ බැර ශේෂය	425
විකුණුම් - ණයට හා අත්පිට (12% බැගින් එකතු කළ අගය මත බදු ඇතුළත්ව)	31,360
දේශීය ද්‍රව්‍ය මිලදී ගැනුම් (12% බැගින් එකතු කළ අගය මත බදු ඇතුළත්ව)	12,544
වෙනත් සේවා මිලදී ගැනුම් (12% බැගින් එකතු කළ අගය මත බදු ඇතුළත්ව)	3,136
දේශීය ද්‍රව්‍ය මිලදී ගැනුම් (බදු ඉන්වොයිස් වලින් සනාථ නොකළ)	2,500

ඉහත සඳහන් තොරතුරු අනුව කාලපරිච්ඡේදය සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට නිරවුල් කළ යුතු ශුද්ධ එකතු කළ අගය මත බදු වගකීම විය යුත්තේ:

- | | |
|------------------------|------------------------|
| (1) රු.2,105,000/- කි. | (2) රු.1,255,000/- කි. |
| (3) රු.1,680,000/- කි. | (4) රු.2,306,600/- කි. |

(I) ණයගැතියන්ගෙන් මුදල් ලැබුණු විට අස්තීත්වයක කාරක ප්‍රාග්ධනය:

- (1) වැඩි වේ.
- (2) වෙනස් නොවේ.
- (3) අඩු වේ.
- (4) පිලිතුරු දීම සඳහා තොරතුරු ප්‍රමාණවත් නැත.

B - කොටස

අනිවාර්ය ප්‍රශ්න

මෙම කොටසේ ප්‍රශ්න දෙකටම (02) උත්තර ලියන්න.

ලකුණු 50.

02. (A) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 5 නොග (SLAS 5) අනුව පහත සඳහන් පද නිර්වචනය කරන්න.
- (a) නොග (Inventories).
 - (b) ශුද්ධ උපලබ්ධි අගය (Net realizable value).
 - (c) සාධාරණ අගය (Fair value).
- (ලකුණු 03)

(B) පහත සඳහන් ශේෂ පිරික්සුම සීමාසහිත රේන්ඩෝ සමාගමේ පොත් වලින් 2011 මාර්තු 31 දිනට උපුටා ගන්නා ලදී.

	හර රු.'000	බැර රු.'000
ප්‍රකාශ කළ ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස (කොටස මිලියන 2)		40,000
වරණීය කොටස ප්‍රාග්ධනය (කොටස මිලියන 1)		20,000
12% ණයකර (සෑම වර්ෂයකටම පොලිය සැප්තැම්බර් 30 සහ මාර්තු 31 දින ගෙවිය යුතුය)		15,000
2010 අප්‍රේල් 01 දිනට, රඳවාගත් ඉපැයීම්		17,500
2010 අප්‍රේල් 01 දිනට, පොදු සංචිතය		10,100
ආයෝජන ආදායම		1,500
2011 මාර්තු 31 දිනට, දේපල, පිරිසහ හා උපකරණ, පිරිවැයට:		
ඉඩම් හා ගොඩනැගිලි (ඉඩමේ අගය රුපියල් මිලියන 30)	96,000	
කාර්යාල උපකරණ	16,000	
මෝටර් වාහන	40,000	
ලී බඩු හා සවිකිරීම්	5,000	
2010 අප්‍රේල් 01 දිනට, කපය ප්‍රතිපාදනය:		
ගොඩනැගිලි		31,000
කාර්යාල උපකරණ		16,000
මෝටර් වාහන		19,600
ලී බඩු හා සවිකිරීම්		2,150
නොග	22,300	
ලැබිය යුතු මුදල් සහ ගෙවිය යුතු මුදල්	16,750	14,150
බැංකුවේ ඇති මුදල් - ගිණුම් අංක 01	19,300	
බැංකුවේ ඇති මුදල් - ගිණුම් අංක 02		3,000
අතැති මුදල්	2,200	
ආයෝජන - කොටස වල	14,910	
එකතු කළ අගය මත බදු පාලන ගිණුම		10,500
හිමිකම් නිකුතුව සඳහා ලැබූ මුදල		5,000
2010 අප්‍රේල් 01 දිනට, අඩමාන ණය සඳහා වෙන් කිරීම		750
2010 අප්‍රේල් 01 දිනට කළින් ගෙවීම් සහ උපචිත වියදම්	140	1,320
වර්ෂය සඳහා ගෙවූ වරණීය ලාභාංග	1,400	
පරිපාලන හා ආයතන වියදම්	21,770	
විකිණීමේ හා බෙදා හැරීමේ වියදම්	10,300	
ප්‍රවාරණය	8,500	
බැංකු ගාස්තු හා අයිරා පොලිය	1,100	
ගෙවූ ණයකර පොලිය	900	
2011 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා වෙළෙඳ ලාභය		69,000
	276,570	276,570

පහත සඳහන් අතිරේක තොරතුරු සපයා ඇත:

(1) සරළ මාර්ග ක්‍රමය භාවිත කර ක්ෂය සඳහා ප්‍රතිපාදනය කළ යුතු අතර ක්ෂය අනුපාත පහත පරිදි වේ:

- ගොඩනැගිලි වර්ෂයකට - 5% බැගින්
- කාර්යාල උපකරණ වර්ෂයකට - 10% බැගින්
- මෝටර් වාහන වර්ෂයකට - 25% බැගින්
- ලී බඩු හා සවිකිරීම් වර්ෂයකට - 25% බැගින්

(2) වර්ෂය තුළදී සමාගම සතු ඉඩමක රුපියල් මිලියන 8 පිරිවැයක් වූ අළුත් වෙළෙඳ ප්‍රදර්ශනාගාරයක් ඉදිකරන ලදී. ඉදිකිරීම් නිමකර 2011 ජනවාරි 01 දින ප්‍රදර්ශනාගාරය විවෘත කළේය. මුළු ඉදිකිරීම් පිරිවැය ඉඩම් හා ගොඩනැගිලි ගිණුමට හර කරන ලදී.

(3) 2008 අප්‍රේල් 01 දින රුපියල් මිලියන 2.8 කට මිලදී ගෙන බෙදාහැරීමේ කාර්යයන් සඳහා පාවිච්චි කළ වැන් රථයක් 2010 ජූනි 30 දින රුපියල් මිලියන 1.8 ක මුදලකට විකුණන ලදී. ඉන් ලැබුණ මුදල විකුණුම් ගිණුමට බැර කරන ලදී. සමාගමේ පොත්වල වෙනත් සටහන් කිසිවක් තබා නැත. වර්ෂය තුළ දේපල, පිරිසත හා උපකරණ වල වෙනත් වෙනස්වීම් (movements) කිසිවක් නොවීය.

(4) වෙළෙඳ ගිණුම පිළියෙල කිරීමෙන් අනතුරුව පහත සඳහන් අඩුපාඩු සොයා ගන්නා ලදී. කෙසේ වුවද මෙම අඩුපාඩු තවම නිවැරදි කර නැත.

- (i) බදු ඉන්වොයිසියකින් සනාථ කෙරෙන ණයට කළ මිලදී ගැනීමක් සම්පූර්ණයෙන් පොත් වලින් අත්හැරී ඇත. 12% බැගින් වූ එකතු කළ අගය මත බදු ඇතුළත්ව ඉන්වොයිසියේ වටිනාකම රු.1,008,000/- ක් විය.
- (ii) වර්ෂය තුළදී රුපියල් මිලියන 1.2 ක් පිරිවැය වූ භාණ්ඩ පරිත්‍යාග කරන ලදී. මේ සම්බන්ධයෙන් සටහන් කිසිවක් තබා නැත.
- (iii) බැංකුව විසින් 2011 මාර්තු මාසය සඳහා අයිරා පොලිය වශයෙන් රු.115,000/- ක් සහ අංක 02 ගිණුම සඳහා බැංකු ගාස්තු වශයෙන් රු.5,000/- ක්ද අයකර තිබුණු අතර මේවා ගිණුම්ගත කර නොතිබුණි.
- (iv) අලෙවිකරණය සම්බන්ධයෙන් දරණ ලද රුපියල් මිලියන 1.9 ක විදේශ වෙළෙඳ ප්‍රදර්ශන වියදමක් වැරදිමකින් පරිපාලන වියදම් වලට ඇතුළත් කර ඇත.

(5) 2010 අප්‍රේල් 01 සහ 2011 මාර්තු 31 දිනට උපවිනයන් සහ කලින් ගෙවීම් වලට අදාළ විස්තර පහත සඳහන් පරිදි වේ:

රු. '000

	දිනට කලින් ගෙවීම්		දිනට උපවිනයන්	
	2010.04.01	2011.03.31	2010.04.01	2011.03.31
විදුලිය	110	-	-	180
ප්‍රවාරණ	-	-	-	175
දුරකතන	-	70	120	-
ජලය	30	50	-	-
වැටුප් හා වෙනත්	-	-	1,200	1,300

(6) ණයගැතියෙකුගෙන් ලැබිය යුතු රු.500,000/- ක මුදලක් ලියා හැර ඉතිරි ලැබිය යුතු මුදල් ගිණුම් වලින් 4% කට සමාන වන සේ අඩමාන ණය සඳහා වූ ප්‍රතිපාදනය ගැලපිය යුතුය.

(7) ණයකර නිකුත් කරන ලද්දේ 2009 අප්‍රේල් 01 දින දීය.

- (8) අධ්‍යක්ෂ මණ්ඩලය 2011 මාර්තු 31 දින පැවති ඔවුන්ගේ රැස්වීමේදී එදින සිට ක්‍රියාත්මක වන සේ පහත සඳහන් තීරණයන් ගන්නා ලදී. කෙසේ වුවද මේ සඳහා අවශ්‍යවන නිසි සටහන් තවම ගිණුම්වලට ඇතුළත් කර නැත.
- (i) දැනටමත් දායක මුදල් ලැබී ඇති 2011 මාර්තු 31 දිනට දැරූ සෑම සාමාන්‍ය කොටස් දෙකකට(02) එක(01) කොටසක් බැගින් කොටසක් රු.5/- බැගින් වූ අගයකට කර ඇති හිමිකම් නිකුතුවක් කිරීම.
 - (ii) 2011 මාර්තු 31 දිනට ඇති රඳවා ගත් ඉපැයීම් වලින් රුපියල් මිලියන 15 ක් පොදු සංචිතයට මාරු කිරීම.
 - (iii) වරණීය කොටස් සඳහා වර්ෂයකට කොටසකට රු.1.60 බැගින් ලාභාංශයක් ප්‍රකාශ කිරීම සහ ඉතිරි මුදල ගෙවීම. කෙසේවුවද ලාභාංශ ගෙවීමේ චෙක්පත් වල දිනය යොදා මුදා හැර තිබුණේ 2011 අප්‍රේල් 01 දින දීය.

ඔබ විසින් සීමාසහිත රේන්බෝ සමාගමේ කළමනාකාරිත්වයේ ප්‍රයෝජනය සඳහා පහත සඳහන් දෑ පිළියෙල කළ යුතුය,

- (a) 2011 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය. (ලකුණු 14)
- (b) 2011 මාර්තු 31 දිනට ශේෂ පත්‍රය. (ලකුණු 11)
(මුළු ලකුණු 28)

03. අමල්, බිමල් සහ සියල් හවුල් ව්‍යාපාරයක් වන ABC ට්‍රේඩර්ස්හි, හවුල්කරුවෝ වෙති. ඔවුන් අතර ලාභා'ලාභ පිළිවෙලින් 3 : 2 : 1 අනුපාතයට බෙදා ගනු ලැබීය. සියල් 2010 දෙසැම්බර් 31 දින හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගනු ලැබූ අතර අමල් සහ බිමල් ලාභා'ලාභ පිළිවෙලින් 3 : 2 අනුපාතයට බෙදා ගනිමින් එම නමින්ම හවුල් ව්‍යාපාරය දිගටම පවත්වා ගෙන ගියහ.

හවුල් ගිවිසුමේ අනෙකුත් එකඟතාවයන් පහත සඳහන් පරිදි වේ:

- (1) හවුල්කරුවන්ට පහත සඳහන් පරිදි මාසික වැටුප් ගිමිය.

අමල්	:	රු.12,000/-
බිමල්	:	රු.13,000/-
සියල්	:	රු.15,000/-
- (2) හවුල්කරුවන්ට ඔවුන්ගේ ප්‍රාග්ධන ගිණුම් ශේෂයන් මත 10% බැගින් වූ වාර්ෂික පොලියක් හිමිවන අතර එය වර්ෂය ආරම්භයේ පැවති ප්‍රාග්ධන ගිණුම් ශේෂය මත ගණනය කළ යුතුය. ජ.ගම ගිණුම් ශේෂ මත පොලි අයකරනු නොලැබේ. ප්‍රාග්ධන ගිණුම මත වන පොලි අනුපාතික එලෙසම පවත්වා ගෙන යෑමට නව හවුල් ව්‍යාපාරය තීරණය කර ඇත.
- (3) **සියල්ගේ** විශ්‍රාම යාමෙන් පසුවද අනෙක් හවුල්කරුවන්ට ඔවුන්ගේ කලින් ලැබූ මාසික වැටුප් ප්‍රමාණයන් දිගටම ලැබිය යුතුය.
- (4) මාසික වැටුපට අමතරව **අමල්ට** 2011 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශුද්ධ ලාභයෙන් 2% ක් දිරිදීමනාවක් ලෙස හිමිවන අතර එය මුදල් වර්ෂය අවසාන වන දිනයේදී ඔහුගේ ජ.ගම ගිණුමට බැර කළ යුතුය. දිරි දීමනාව ගණනය කළ යුත්තේ එම දිරි දීමනාව අයකිරීමෙන් පසු ශුද්ධ ලාභයෙනි.
- (5) **සියල්ට** ගෙවිය යුතු මුදලින් කොටසක් ලෙස රු.500,000/- මුදලක් 2011 ජනවාරි මාසයේදී ගෙවූ අතර ඉතිරි කොටස වර්ෂ දෙකකින් පසුව තිරවුල් කළ යුතු අතර ඒ සඳහා 10% ක වාර්ෂික පොලියක් ගෙවිය යුතු වන අතර එය කාර්තු පදනමින් අදාළ කාර්තුව අවසාන වන දිනයේදී ඔහුගේ ගිණුමට බැර කළ යුතුය.

ABC ව්‍යවස්ථාපිත 2011 මාර්තු 31 දිනට උපුටා ගනු ලැබූ ශේෂ පිරික්සුම පහත දී ඇත:

	හර රු.'000	බැර රු.'000
2010 අප්‍රේල් 01 දිනට, ප්‍රාග්ධන ගිණුම්		
අමල්	-	900
බිමල්	-	600
සියල්	-	200
2010 අප්‍රේල් 01 දිනට, ජංගම ගිණුම්		
අමල්	45	-
බිමල්	-	383
සියල්	-	407
2010 අප්‍රේල් 01 දිනට, තොග පිරිවැයට	320	-
ගැනුම් හා විකුණුම්	4,250	9,000
දේපළ, පිරිසත හා උපකරණ		
ඉඩම් හා ගොඩනැගිලි - පිරිවැයට (ඉඩමේ අගය රු.790,000/- කි)	2,390	-
මෝටර් වාහන පිරිවැයට	4,000	-
2010 අප්‍රේල් 01 දිනට, ක්ෂය සඳහා ප්‍රතිපාදනය		
ගොඩනැගිලි	-	725
මෝටර් වාහන		1,200
වෙළෙඳ ලැබිය යුතු මුදල් හා වෙළෙඳ ගෙවිය යුතු මුදල්	205	1,011
2010 අප්‍රේල් 01 දිනට, අඩමාන ණය සඳහා ප්‍රතිපාදනය		15
බැංකුවේ සහ අන ඉතිරි මුදල්	30	
පරිපාලන වියදම්	956	
විකිණීමේ හා බෙදාහැරීමේ වියදම්	1,200	
මූල්‍ය වියදම්	452	
සියල්ගේ ණය කොටසක් නිදහස් කිරීම	500	
හවුල්කරුවන්ගේ ගැනිලි - අමල්	13	
- බිමල්	35	
- සියල්	45	
	14,441	14,441

පහත සඳහන් අතිරේක තොරතුරු සපයා ඇත:

- (1) 2011 මාර්තු 31 දිනට ඉතිරි තොග පහත සඳහන් පරිදි අගය කර ඇත:

පිරිවැය	ශුද්ධ උපලබ්ධි අගය
රු.425,000/-	රු.384,000/-

- (2) දේපළ, පිරිසත හා උපකරණ ක්ෂය කරනු ලබන වාර්ෂික අනුපාතික පහත දී ඇත:

ගොඩනැගිලි වර්ෂයකට	-	5%	බැගින්
මෝටර් වාහන වර්ෂයකට	-	10%	බැගින්

සරල මාර්ග ක්‍රමය භාවිත කර ක්ෂය ප්‍රතිපාදනය කළ යුතුය.

- (3) රු.5,000/- ක් වූ ණය, බොල් ණය ලෙස ලියා හැරීමට ඉතිරි ණයගැතියන්ගෙන් 10% ක් වන සේ අඩමාන ණය සඳහා වූ ප්‍රතිපාදනයක් පවත්වා ගැනීමට තීරණය කරන ලදී. ඉහත කී කරුණට අදාළ ගිණුම් සටහන 2011 ජනවාරි 01 දින සිට 2011 මාර්තු 31 දක්වා වූ කාල පරිච්ඡේදයට අදාළ වන පරිදි පමණක් ඇතුළත් කිරීමට තීරණය කරන ලදී.
- (4) 2010 දෙසැම්බර් 31 දිනට හවුල් ව්‍යාපාරයේ කිර්තිනාමයේ මුළු වටිනාකම රු.600,000/- කට අගය කළ අතර කිර්තිනාම ගිණුම ගිණුම් පොත්වල පවත්වාගෙන යා යුතු විය.

- (5) 2011 මාර්තු 31 දිනට ගෙවිය යුතු පරිපාලන වියදම් රු.52,000/- ක් විය.
- (6) වෙනත් ආකාරයකට සඳහන් කර නැත්නම් මිස සියලුම ආදායම් සහ වියදම් කාලය පදනම් කර ගෙන විගණනය කළ යුතුය.

මෙම විසින් පිළියෙල කළ යුතු දෑ:

- (a) පිළිවෙලින් 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 9 සහ 2011 මාර්තු 31 දිනෙන් අවසන් මාස 3 සඳහා තීරු ක්‍රමයට පිළියෙල කරන ලද ABC ට්‍රේඩර්ස් හි වෙළෙඳ හා ලාභාලාභ ගිණුම් හා විසර්ජන ගිණුම. (ලකුණු 10)
- (b) 2011 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා තීරු ක්‍රමයට හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් සහ ජ.ගම ගිණුම්. (ලකුණු 04)
- (c) 2011 මාර්තු 31 දිනට හවුල් ව්‍යාපාරයේ ශේෂ පත්‍රය. (ලකුණු 08)
(මුළු ලකුණු 22)

C - කොටස

මෙම කොටසේ ඕනෑම ප්‍රශ්න දෙකකට (02) පමණක් උත්තර ලියන්න.
ලකුණු 20.

04. (A) පහත සඳහන් තොරතුරු සීමාසහිත සීමාසහිත හනි බුදර්ස් සමාගමේ 2011 ජූනි 30 දිනෙන් අවසන් මාසය සඳහා වූ සේවක වැටුප් හා වේතන වලට අදාළ වේ.

සේවකයාගේ අංකය	සේවකයාගේ නම	මූලික වැටුප රු.	වෙනත් දීමනා රු.	අතිකාල රු.
0100	අමරපාල	50,000	30,000	-
1020	ප්‍රනාන්දු	30,000	22,000	-
2050	ජයලත්	20,000	10,000	10,000
3011	මදුවන්ති	18,000	-	15,000

වැටුප් හා වේතනවලට සම්බන්ධ වෙනත් විස්තර පහත සඳහන් පරිදි වේ:

- (1) ප්‍රනාන්දු , ජයලත් සහ මදුවන්ති විසින් ලබාගන්නා ලද උත්සව අන්තිකාරම් වල මාසික වාරික වැටුප් හා වේතන ගෙවන විට අයකර ගත යුතුය. 2011 ජූනි මාසය සඳහා ප්‍රනාන්දු, ජයලත්ගේ සහ මදුවන්තිගේ උත්සව අන්තිකාරම් වාරිකයන් පිළිවෙලින් රු.2,000/-, රු.1,000/- සහ රු.1,000/- ක් විය.
- (2) ජයලත් සහ මදුවන්ති ලබාගන්නා ලද බැංකු ණය සඳහා සමාගම බැංකුවට ඇප වී ඇති අතර ඔවුන්ගේ ණය වාරික කෙලින්ම බැංකුව වෙත ප්‍රේෂණය කිරීමට සමාගම එකඟ වී ඇත. 2011 ජූනි මාසය සඳහා ජයලත් සහ මදුවන්තිගේ ණය වාරික පිළිවෙලින් රු.5,000/- ක් සහ රු.2,000/- ක් වේ.
- (3) සේවක අර්ථසාධක අරමුදල (EPF) සඳහා සේව්‍යයා සහ සේවකයා පිළිවෙලින් 12% ක් සහ 8% ක් බැගින් දායක මුදල් ගෙවනු ලැබේ (සේවක අර්ථසාධක අරමුදල් ගණනය කිරීම සඳහා අතිකාල දීමනා ගණන් ගනු නොලැබේ). සේවා නියුක්තිකයන්ගේ හාර අරමුදලට (ETF) දායක මුදල් ගෙවීම නිර්දේශිත අනුපාතිකය අනුව සිදුවේ.

- (4) අමරපාල සහ ප්‍රනාන්දුගේ 2011 ජුනි මාසය සඳහා අඩුකළ යුතු උපයන වීට ගෙවීමේ බදු (PAYE) පිළිවෙලින් රු.3,000/- ක් සහ රු.1,200/- ක් වේ.
- (5) සමාගමේ ප්‍රතිපත්තිය වනුයේ සෑම මාසයක් සඳහා වූ වැටුප් හා වේතන ඊළඟ මාසයේ පළමුවන සතිය තුළ ගෙවීමය.

ඉහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන, ඔබ විසින් පිළියෙල කළ යුතු දෑ:

- (a) 2011 ජුනි මාසය සඳහා සමාගමේ වැටුප් ලේඛනය.
- (b) වැටුප් ලේඛනයේ තොරතුරු පොදු ලෙජරයේ අදාළ ගිණුම්වලට පිටපත් කිරීම සඳහා වැටුප් හා වේතන පාලන ගිණුම මාර්ගයෙන් ලෙජර් ගිණුම් පිළියෙල කිරීම. (ලකුණු 06)

(B) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 18 (2005 සංශෝධිත) දේපල, පිරිසත හා උපකරණ අනුව පහත පද නිර්වචනය කරන්න.

- (a) ක්ෂය (Depreciation).
 - (b) ඵලදායී ජීව කාලය (Useful life). (ලකුණු 04)
- (මුළු ලකුණු 10)

05. (A) පහත සඳහන් ක්ෂේත්‍ර (activities) සඳහා අභ්‍යන්තර පාලන ක්‍රියා පටිපාටි දෙක(02) බැගින් දක්වන්න.

- (a) මුදලට විකුණුම්.
- (b) වැටුප් හා වේතන.
- (c) මිලදී ගැනුම්. (ලකුණු 06)

(B) ආයතනයක අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් "පාලන පරිසරය" (Control Environment) හා "පාලන ක්‍රියා පටිපාටි" (Control Procedures) ලෙස හඳුන්වන්නේ කුමක්ද? (ලකුණු 04)

(මුළු ලකුණු 10)

06. (A) අභ්‍යන්තර විගණනයක අත්‍යවශ්‍ය අංගයන් (essential elements) මොනවාද? (ලකුණු 05)

(B) අභ්‍යන්තර විගණනයක හා බාහිර විගණනයක ඇති ප්‍රධාන ලක්ෂණ පහක්(05) සසඳා වෙනස්කම් දක්වන්න. (ලකුණු 05)

(මුළු ලකුණු 10)